

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 38 අස්ථ්‍යාගාර වත්කම (Intangible Assets)

සම්පත් ගන්පලආරච්චි



අරමුණ - Objective

වෙනත් ශ්‍රී ලංකා ශිනුම්කරණ ප්‍රමිතයකින් ආවරණය නොවන අස්ථ්‍යාව වත්කම් පිළිබඳව ශිනුම්කරණ පිළිවෙත නිර්දේශ කිරීම මෙම ප්‍රමිතයේ අරමුණයි.

විෂය පරිය - Scope

පහත දැනු හැර අනෙකුත් අස්ථ්‍යාව වත්කම් සඳහා සෑම ව්‍යාපාරයක්ම ශිනුම්ගත කිරීමේදී මෙම ප්‍රමිතය භාවිතා කළ යුතුය.

- 1) වෙනත් ශ්‍රී ලංකා ශිනුම්කරණ ප්‍රමිතයකින් ආවරණය කෙරෙන අස්ථ්‍යාව වත්කම්.
- 2) මූල්‍ය වත්කම්.
- 3) බහිජ, තෙල්, ස්වාභාවික ගැස් සහ ඒ හා සමාන නැවත උත්පාදනය නොවන සම්පත් හාරා ගැනීම සහ සංවර්ධනය සඳහා යන වැය

නිර්වචනයන් - Definitions

අස්ථ්‍යාව වත්කම් (Intangible Assets)

අස්ථ්‍යාව වත්කම් යනු ව්‍යාපාර විසින් තම නිෂ්පාදනයේදී හෝ සේවා සැපයීම සඳහා තබාගත්තා, අන් අයට කුමුදය දීමට හෝ පරිපාලනමය කාර්යයන් සඳහා තබාගත්තා, තොතික පැවතෙමක් රහිත මූල්‍ය නොවන වත්කමකි.

වත්කමක් (Assets)

වත්කමක් යනු අතීත සිදුවීමක ප්‍රතිව්‍යුත්‍යක් සේ ඇතිවූ අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුළට ගෙවීම ආයතනයේ පාලනයේ පවතින සම්පතකි.

මූල්‍ය වත්කම් (Monetary Assets)

රඳවාගෙන ඇති මූල්‍ය සහ නිශ්චිත හෝ ස්ථීර මූල්‍ය අගයක් ලැබෙන වත්කමකි.

පරෞයේෂණ (Research)

නවීන විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම හා අවබෝධය අත්පත් කරගැනීමේ බලාපොරොත්තුවෙන් ප්‍රමාණ වර්ග සැලසුම් සහගතව කෙරෙන ගවේෂණාත්මක කටයුතුය.

සංවර්ධනය (Development)

පරෞයේෂණවලින් බැංගන් ප්‍රතිව්‍යුත්‍ය හා තාක්ෂණික දැනුම හා අවබෝධය අත්පත් කරගැනීමේ බලාපොරොත්තුවෙන් ප්‍රමාණ වර්ග සැලසුම් සහගතව කෙරෙන ගවේෂණාත්මක කටයුතුය.

තුම් ස්ථය (Amortisation)

අස්ථ්‍යාව වත්කමක ස්ථයවන අගය විභින් ප්‍රයෝගනවත් පිළිතකාලය තුළදී තුමානුකුල ආකාරයට විනුපනය කිරීම.

ස්ථයවන අගය (Depreciable Amount)

වත්කමක පිරිවැය හෝ ඒ වෙනුවට ආදේශ කළ අගයකින් විභින් සුන්ඩුන් අගය අඩුකළ පසු ලැබෙන අගයයි.

ප්‍රයෝගනවත් පිළිත කාලය (Useful Life)

1. ආයතනයක් විසින් වත්කමක් හාවිතා කිරීමට අපේක්ෂිත කාලය හෝ,
2. ආයතනය විසින් වත්කමකින් බැංගනීමට ආවේනික නිෂ්පාදන ඒකක ප්‍රමාණය හෝ ඒ හා සමාන වූ වෙනත් ඒකකයන්.

පිරවැය (Cost)

වත්කමක් අත්පත් කරගත් අවස්ථාවේදී හෝ අදාළ වත්කම ඉදිකරන අවස්ථාවේදී විය අත්පත් කර ගැනීම වෙනුවෙන් හෝ ඉදිකිරීම වෙනුවෙන් ගෙවන ලද මුදල් හෝ මුදල් හා සමාන දැක හෝ දෙන ලද වෙනත් ප්‍රතිශ්ධිවක සාධාරණ වටිනාකම පිරවැයයි. වෙනත් ප්‍රමිතයක අවශ්‍යතා අනුව, වත්කමක් මුළු වරට හඳුනාගන්නා ලද අවස්ථාවේ විම වත්කමට අභ්‍යන්තර අගය අභ්‍යාප්‍රාග්‍ය ප්‍රකාරව පිරවැය ලෙස හඳුනාගනී.

බාරණා අගය (Carrying Amount)

සමුව්විත ස්ථය හෝ සමුව්විත භාණිකරණ අලාභ අඩු කිරීමෙන් අනතුරුව මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුර වත්කමක් හඳුනාගන්නා වටිනාකම බාරණා අගය වේ.

සාධාරණ වටිනාකම (Fair Value)

විකුණුම්කරණ දිනයේ වෙළඳපොල සහභාගිවන්නගේ සාමාන්‍ය ගනුදෙනුවක වත්කමක් විකිණීමෙන් බැංගත හැකි මුදල හෝ වගකීමක් පැවරීමට ගෙවිය යුතු මිල වේ.

අවශ්‍යාපන අගය (Residual Value)

වත්කමක් දැනටවත් වයසින් හා තත්ත්වයෙන් ජීවිත කාලය අවසානයේ පවතීයයි අපේක්ෂිත තත්ත්වයට පත්ව ඇත්තාම්, විය ඉවත් කිරීමෙන් වර්තමානයේදී බැංගත හැකි ඇස්තමේන්තු ගත වටිනාකමෙන් වත්කම් අපහරණය සඳහා දැරීමට සිදුවෙතයි අපේක්ෂිත පිරවැය අඩුකළ පසු ලැබෙන අගය අවශ්‍යාපන අගයයි.

ආයතනයට විශේෂීත වූ අගය (Entity Specific Value)

ව්‍යාපාරයක් විසින් කිසියම් වත්කමක් අඛණ්ඩව හා විවිධ සහ විම වත්කමේ ප්‍රතිශ්ඨාපනය සඳහා අවසානයේදී අපහරණය කිරීම තුළින් හෝ බැංකමක් සඳහා තිලුවී කිරීම තුළින් බැං ගන්නා මුදල් ප්‍රවාහනයේදී වර්තමාන අගයයි.

අස්ථ්‍යාපන වත්කමක් යන්න නිශ්චිත කිරීමට සම්පූර්ණ විය යුතු නිර්ණායකයෙන් කිහිපයක් ඇත.

- i. හඳුනාගත හැකි බව (Identifiable)
- ii. පාලනය කළ හැකිබව
- iii. අනාගත ආර්ථික ප්‍රතිලාභයන් ව්‍යාපාර තුළට ගෘෂ්ම්

හඳුනාගතීම හා මැතිම (Recognition and Measurement)

1. වත්කම තුළින් අනාගත ආර්ථික ප්‍රතිලාභයන් ව්‍යාපාරය තුළට ගෘෂ්ම් හැකි අතර අභ්‍යන්තර විටෙක හා
2. පිරවැය විශේෂාස්ථායක ලෙස මැතිය හැකි විටෙක අස්ථ්‍යාපන වත්කම් හඳුනාගනී.

අභ්‍යන්තර අස්ථ්‍යාපන වත්කම් පිරවැයට මතිනු ලැබේ.

අස්ථ්‍යාපන වත්කම් මුළුකාව හඳුනා ගැනීම සහ මැතිම

(Initial Recognition & Measurement of Intangible Assets)

ව්‍යාපාරයකට අස්ථ්‍යාපන වත්කමක් බිජිවීම පහත ආකාරයන්ගෙන් විකතට සිදුවිය හැකි අතර අභ්‍යන්තර වත්කම බිජිවන ආකාරය මත පදනම්ව පිරවැය ලෙස හඳුනාගන්නා අගයද තීරණය වේ. ඒ අනුව අස්ථ්‍යාපන වත්කම් බිජිවන ආකාරයන් හා පිරවැය ලෙස හඳුනාගන්නා අගය පහත ලෙසින් ප්‍රමිතය හඳුනාගනී.

1. වෙනම අත්පත් කර ගැනීම – Separate Acquisition
2. ව්‍යාපාර සංයෝජනයෙහි කොටසක් ලෙස අත්පත් කර ගැනීම – Acquisition as a part of Business Combination
3. රාජ්‍ය ප්‍රභාවයක් ලෙස අත්පත් කර ගැනීම – Acquisition way of Government Grant
4. වත්කම් භුවමාරුව – Exchange of Assets

5. අනෙකුත්තරික ජනනය කරන අස්ථ්‍යාව වත්කම් – Internally Generated Intangible Assets

වෙනම අත්පත් කර ගැනීම්

අස්ථ්‍යාව වත්කමක් මිලක් ගෙවා අත්පත් කර ගැනීමක් ව්‍යාපාරය සිදු කළහොත් විතිදී පිරිවය ලෙස හඳුනාගන්නේ,

1)	ගැනුම් මල	xxx
	ආයතනික බදු	xxx
	ආපසු ආයකරගත නොහැකි බදු	xxx

	වෙළඳ වට්ටම්	xx
	සහනාධාර	xx (xxx)

		xxx
2)	සෘව බෙදාහැරය හැකි පිරිවයන්	
	සේවක ප්‍රතිලාභ පිරිවය	xx
	වස්ත්රිය ගාස්තු	xx
	පරික්ෂණ පිරිවය	xx
	Cost of Testing	xxx

		xxx

ව්‍යාපාර සංයෝජනයෙහි කොටසක් ලෙස අත්පත් කර ගැනීම

ශ්‍රී ලංකා මූල්‍ය ව්‍යාපාරකරණ ප්‍රමිත අංක - 03 (SLFRS - 03) ,ව්‍යාපාර සංයෝජනය, අනුව ව්‍යාපාර සංයෝජනයකදී අත්පත් කරගන්නා වත්කමක පිරිවය අත්පත් කරගන්නා දිනට වීම අස්ථ්‍යාව වත්කමේ සාධාරණ අයට මත්තු ලබයි.

පිරිවය - සාධාරණ අය

රාජ්‍ය ප්‍රභාවයක් ලෙස අත්පත් කර ගැනීම

පිරිවයක් නොදාරා හෝ නාමික පිරිවයක් යටතේ ව්‍යාපාරයකට රජයෙන් ලැබේහේනා වූ පහත සඳහන් ආකාරයේ අස්ථ්‍යාව වත්කම් LKAS - 20 ,රාජ්‍ය ප්‍රභාව ගිණුම්කරණය හා රාජ්‍ය අනුග්‍රහයෙන් හෙළුදරව් කිරීම්, අනුව අත්පත් කරගන්නා දිනට වීම සාධාරණ අයට මැතිය යුතු වේ.

- ගුවන් යානා ගොඩබෑමේ අවසර පත්‍ර
- රැසවාහිනීය හා ගුවන් විදුල් විකාශන බලපත්‍ර
- ආනයන හා අපනයන පංගු (Quota)

වත්කම් තුවමාරුව

වත්කම් තුවමාරුවක් තුළින් අස්ථ්‍යාව වත්කමක් අත්පත් කරගනී නම්, අදාළ වත්කම ගිණුම්කරණ කිරීමට පෙර අදාළ වත්කම් තුවමාරු ගණුදෙනුව තුළ වාණිජමය හරයක් ඇත්ද යන්න පරික්ෂා කොට වාණිජමය හරයක් ඇත්නම්,

ලැබෙන වත්කමේ පිරිවය - පවරන වත්කමේ සාධාරණ අය

පවරන වත්කමේ සාධාරණ අය තක්සේරු කළ නොහැකි නම්,

ලැබෙන වත්කමේ පිරිවය - ලැබෙන වත්කමේ සාධාරණ අය

අභ්‍යන්තරව ජනනය කෙරෙන අස්ථ්‍යාග්‍රහ වත්කම්

අභ්‍යන්තරව ජනනය කෙරෙන කිරීතිනාමය

අභ්‍යන්තරව ජනනය කෙරෙන කිරීතිනාමය වත්කමක් සේ හඳුනා නොගනී. ව්‍යාපාරයක නොයෙක් ජෝත්‍යන් මත වර්ත් වර ව්‍යාපාරයේ කිරීතිනාමය අභ්‍යන්තර අවශ්‍යතා සඳහා ගණනය කළ හැකිය. විවැති කිරීතිනාමයන් වත්කමක් සේ හඳුනා නොගනී.

අභ්‍යන්තර ජනනය කරන සන්නම් (Brands) ප්‍රකාශන හිමිකම්, ගණුදෙනුකරුවන්ගේ ලැයිස්තු වැනි දැකද වත්කම් වශයෙන් හඳුනා නොගනී.

කෙසේ වෙතත් පොදුවේ අභ්‍යන්තරව ජනනය වන අස්ථ්‍යාග්‍රහ වත්කම්, වත්කම් සේ හඳුනාගත හැකිද යන්න පිරික්සීමට මෙවැනි දැක සඳහා දරන වියදම් ඇදියර දෙකකට බෙදා වෙන් කරයි.

i. පර්යේෂණ අවධිය / අවස්ථාව

ii. සංවර්ධන අවධිය / අවස්ථාව

පර්යේෂණ අවධිය

පර්යේෂණයක් හෝ පර්යේෂණ අවධිය සඳහා වන වියදම් වත්කම් සේ හඳුනා නොගනී හෙවත් ප්‍රාග්ධනගත නොකෙරේ. එවා දැරූ ව්‍යුහය තුළදීම වියදම් සේ මිය හරි.

පර්යේෂණ අවධිය තුළදී කරන ක්‍රියාකාරකම් වලට පහත දැක ඇඟිල වේ.

a) නව දැනුම අරමුණින් කරන වියදම්.

b) පර්යේෂණවලින් සොයාගත් කරනු හෝ වෙනත් දැනුමක් ඇගයීමට සහ අවසාන ගෝරුමක් සඳහා කෙරෙන සොයා බැඳීමක්.

c) උච්ච සඳහා, නිෂ්පාදන සඳහා, ක්‍රියාවලින් සඳහා, කුම හෝ සේවා සඳහා විකල්පයන් සෙවීම.

d) නව වැඩි දියුණු කරන ලද උච්චයක්, නිෂ්පාදනයක්, ක්‍රියාවලියක්, කුමයක් හෝ සේවයක් සැලසුම් කිරීම සහ සකස් කිරීම්.

සංවර්ධන අවධිය

සංවර්ධන අවධිය තුළදී හෝ සංවර්ධනය සඳහා දරනු වැය පහත නිෂ්පාදකයන් සියල්ලම සම්පූර්ණ කරන්නේ නම් පමණක් විහිදී අස්ථ්‍යාග්‍රහ වත්කම් සේ හඳුනාගත හැකිය.

a) අස්ථ්‍යාග්‍රහ වත්කම භාවිතය හෝ විකිණීම සඳහා පත්කිරීම කළ හැකි තාක්ෂණික ගකනතාවය.

b) අස්ථ්‍යාග්‍රහ වත්කම භාවිතය හෝ විකිණීම කළ හැකි තත්ත්වයට පත්කිරීමේ ව්‍යාපාර අනිප්‍රාය.

c) අස්ථ්‍යාග්‍රහ වත්කම පාවිච්ච කිරීම හෝ විකිණීමේ හැකියාව.

d) අස්ථ්‍යාග්‍රහ වත්කම අනාගත ආර්ථික ප්‍රතිලාභයන් ගෙවීම වෙන්නේ කෙලෙසු යන වග සහ වෙළඳපොලක් පැවතීම.

e) තාක්ෂණික, මූල්‍ය සහ වෙනත් සම්පත් මෙම අස්ථ්‍යාග්‍රහ වත්කම භාවිතයට හෝ විකිණීමේ තත්ත්වයට පත්කරන තෙක් බ්‍රබාගත හැකිවීම.


සංවර්ධන කාර්යයන් සඳහා උදාහරණ පහත වේ.

- පෙර නිෂ්පාදන හෝ පෙර භාවිත ආකෘතින්, අව්‍යුත් යනාදිය සැලසුම් කිරීම, ඉදිකිරීම හා පර්යේෂණ කිරීමේ ක්‍රියාවලිය.
- නව තාක්ෂණය හා බැඳුණු ආයුධ, අකෘති යනාදිය සැලසුම් කිරීමේ ක්‍රියාවලිය.
- වාණිජ නිෂ්පාදනය සඳහා නොවන නියමු සැලසුම් ආකෘති සැලසුම් කිරීම හා ඉදිකිරීම.
- නව තත්ත්වයෙන් උසස් කරන ලද උච්ච, කුම නිෂ්පාදන ක්‍රියාවලින් හා සේවා පිළිබඳ තේරාගත් විකල්ප සැලසුම් කිරීම හා ඉදිකිරීම.

අභ්‍යන්තරව ජනනය කරගත් අස්ථ්‍යාග්‍රහ වත්කමක පිරිවැය

අභ්‍යන්තරව ජනනය කරගත් අස්ථ්‍යාග්‍රහ වත්කමක් සඳහා සැපුවම අදාළ පිරිවැය මෙන්ම විය නිර්මාණය කිරීමට, නිෂ්පාදනය කිරීමට හා ආවේණික පරාමාර්ථය සඳහා භාවිතා කරන තත්ත්වයට පත්කරන තෙක් දැරූ අනෙකුත් පිරිවැය සාධාරණ හා ඒකාකාරී ක්‍රමයකට වෙන් කරගත් ප්‍රමාණයද ඇතුළත් වේ. මෙවැනි පිරිවැය සඳහා උදාහරණ පහත වේ.

- අස්ථ්‍යාගෙන වත්කම උත්පාදනයේදී හාවිතා කළ හෝ පරිහේළනය කළ උච්ච හා සේවා වැය.
- මේ සඳහා සාපුටම අනුයුත්ත කළ සේවක වැටුප් වේතන සහ අනෙකුත් සම්බන්ධතා පිරවැය.
- ලියාපදිංචි කිරීමේ ගාස්තු නීති වියදුම්, ජේටන්ට් නීමිකම, තුම ස්කෑය, බලපත්‍ර වැනි අස්ථ්‍යාගෙන වත්කම උත්පාදනයේදී සාපුටම අදාළ වන පිරවැය.
- සාධාරණ හා ඒකාකාරී පදනමක් මත වෙන්කළ හැකි පොදුකාර්ය වැය.



වියදුම් සේ නඩනාගැනීම

අස්ථ්‍යාගෙන වත්කමක් මත දුරන වියදුම් පහත අවස්ථා වලදී වියදුම් ලෙස නඩනාගනී.

1. අස්ථ්‍යාගෙන වත්කමක් ලෙස තීරණය කිරීමට පාදක කරගන්නා නිර්ණායකයන් සම්පූර්ණ නොකරන වේ.
2. ව්‍යුහාතාර සංයෝජනය තුළ අන්තර් කරගත් විහෙත් අස්ථ්‍යාගෙන වත්කම් වශයෙන් නඩනාගත නොහැකි නීමිකම්.

හෙළුදුරව් කිරීම් - Disclosures

අස්ථ්‍යාෂ්‍ය වත්කම් සම්බන්ධයෙන් පහත දැක්වෙන දැනු අනාවරණය කළ යුතුය. පහත දැක්වෙන දැනු එම් එම් අස්ථ්‍යාගෙන වත්කම් කාණ්ඩ සඳහා වෙන වෙනම අනාවරණය කළ යුතු අතර අනාවරණය කිරීම් අන්තර්ව උත්පාදනය වූ අස්ථ්‍යාගෙන වත්කම් හෝ වෙනත් අස්ථ්‍යාගෙන වත්කම් ලෙස වෙන වෙනම නඩනාගත යුතු වේ.

- අස්ථ්‍යාගෙන වත්කම්වල ප්‍රවිතකාලය හෝ ක්‍රමස්කය අනුපාතය.
- හාවිතා කළ ක්‍රමස්කය තුමය.
- දැනු බාරණ අගයන් සහ ආරම්භක සහ අවසාන සමුව්විත ක්‍රමස්කය වටිනාකම්.
- අස්ථ්‍යාගෙන වත්කම් වල ක්‍රමස්කය අන්තර්ගත කොට ඇති රේඛීය අයිතමයන්.
- පහත දැක්වෙන දැනු වෙන වෙනම නිර්ණායක කරමින්, ගිණුම් කාලපර්වීශේදයේ ආරම්භක හා අවසාන බාරන අගයන් සංස්ක්දනය කිරීමක්.
 - විකතුවීම්.
 - විශ්‍රාම ගැන්වීම හෝ අපහරණයන්.
 - ප්‍රතිභාග්‍යන හෝ හානිකරණය / හානිකරණය ප්‍රතිවර්තන කිරීම නිසා ඇති වූ වැඩිවීම් හෝ අඩුවීම්.